

1.1 තත්ත්වගණනය කළ මතය

සී/ස එල්ආර්ඩීසී සේවා (පෞද්ගලික) සමාගමේ (“සමාගම”) 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය, සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සමාගමේ මූල්‍ය ප්‍රකාශන 2020 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සමාගම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සමාගම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සමාගමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සමාගමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සමාගමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන් ඇතිවිය හැකි අතර, එය ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නාවූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සමාගමේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සමාගමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව් කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සමාගමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සමාගමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සමාගම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා වූ ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති

| අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---|--|
| <p>තොග ගිණුම් තැබීම සඳහා වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතියේ 13.4 වගන්තිය අනුව තොගය පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධි අගයෙන් අඩු අගයට ගිණුම් ගත කළ යුතු වුවද සමාලෝචිත වර්ෂය අවසානයට සමාගම සතුව පැවති රු.මිලියන 21.62 ක ආරක්ෂක උපකරණ තොගය අගයකිරීමේදී ශුද්ධ උපලබ්ධි අගය සැලකිල්ලට නොගෙන පිරිවැයට ආගණනය කර තිබුණි.</p> | <p>අවසාන තොගය ප්‍රධාන වශයෙන් සමන්විත වන්නේ ලිපි ද්‍රව්‍ය, නිල ඇඳුම් සහ ආරක්ෂක උපකරණ තොගය වශයෙනි. මෙහිදී ලිපි ද්‍රව්‍ය, නිල ඇඳුම් වෙළඳ තොගයක් (Trading Stock) නොවන නිසා ඒ සඳහා ශුද්ධ උපලබ්ධි අගය සැලකිල්ලට ගත නොහැකි නමුත් ආරක්ෂක උපකරණ තොගය සම්බන්ධයෙන් ශුද්ධ උපලබ්ධි අගය සැලකිල්ලට ගෙන මූල්‍ය ප්‍රකාශවල අදාළ ගැලපුම් සිදු කිරීමට ඉදිරියේදී කටයුතු කරනු ලැබේ.</p> | <p>මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත අනුව තොගය ගිණුම් ගත කළ යුතුයි.</p> |

1.5.2 ගිණුම්කරණ ප්‍රතිපත්ති

| විගණන නිරීක්ෂණ | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|---|
| <p>(අ) සමාගමේ අඩමාන ණය වෙන් කිරීමේ ප්‍රතිපත්තියට අනුව වර්ෂ 1-2 ත් අතර සියයට 50 ක්ද, වර්ෂ 2-3 ත් අතර සියයට 75 ක්ද වර්ෂ 3 ට වඩා වැඩි ණයගැතියන් වෙනුවෙන් සියයට 100 ක්ද ප්‍රතිපාදන වෙන්කර තිබුණි. මේ අනුව සමාලෝචිත වර්ෂ අවසානයට රු. මිලියන 63.56 ක ප්‍රතිපාදනයන් සිදු කර තිබූ අතර එම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත</p> | <p>හිටපු පාලනාධිකාරිය විසින් 2017.07.20 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී මෙම අඩමාන ණය වෙන් කිරීමේ ගිණුම්කරණ ප්‍රතිපත්තිය අනුමත කරගෙන ඇත. කල් ගතවීමත් සමඟ ණය මුදල් අයකර ගැනීමේ සම්භාවිතාව (හැකියාව) අඩුවන නිසා, එය පදනමක් ලෙස ගෙන මෙම ගිණුම්කරණ ප්‍රතිපත්තිය තීරණය කොට ඇත.</p> | <p>අනුමත ගිණුම් ප්‍රතිපත්තියකට අනුව අඩමාන ණය වෙන්කළ යුතුයි.</p> |

කළ අඩමාන ණය වෙන් කිරීමේ ප්‍රතිපාදනයන්ට අදාළ ප්‍රතිපත්ති හඳුනාගැනීමේ ක්‍රමවේදය විගණනයේදී ගැටළු සහගත විය.

(ආ) සමාගමේ අදායම් හඳුනාගැනීමේ ප්‍රතිපත්තියට අනුව ලැබිය යුතු ආදායම හා එයට අදාළ විශ්වාසවන්ත මිනුම් කළ හැකි ආර්ථික ප්‍රතිලාභයන් මත පදනම් පිරිවැය, ආදායම් ලෙස හඳුනාගනු ලබන බව දක්වා තිබූ නමුත් එසේ තහවුරු කර ගත් විශ්වාසවන්තව මිනුම් කළ හැකි සාක්ෂි මත ඉන්වොයිසි පිළියෙල නොකිරීම හේතුවෙන් සේවලාභී ආයතන ගෙවීමට ප්‍රතික්ෂේප කිරීමෙන් ඉන්වොයිසි කරන ලද රු.මිලියන 40.31 ක ආදායමක් අහිමි වී තිබුණි. තවද එසේ එම රු. මිලියන 40.31 ක මුදල ආදායමෙන් අඩු නොකර පිරිවැයට හර කිරීම හේතුවෙන් පිරිවැය අධි ගණනයක්ද වී තිබුණි.

අදාළ සේවා සැපයීමේ ස්ථාන වලින් සමාගමේ බලයලත් නිලධාරීන් සහතික කරන ලද මාසිකව ලබාදෙනු ලබන සේවාමුර වාර්තා අනුව බිල්පත් සකස් කිරීම සිදු කරනු ලබයි.

එකී බිල්පත් සේවා ස්ථාන වෙත නිකුත් කිරීමෙන් අනතුරුව අදාළ සේවලාභී ආයතන මගින් අනාවරණය කරගනු ලබන තොරතුරු මත ,යොදවා නොමැති ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් හා පැය 24 ඉක්මවා ආරක්ෂක නිලධාරීන් සේවයේ යෙදවීම වෙනුවෙන් බිල්පත් වලින් යම් වටිනාකමක් කපා හැරීම සිදු කරනු ලබයි. මේ හේතුව නිසා රු.මිලියන 123.49 වටිනාකමක් බිල්පත්වලින් අඩු කිරීමට 2019 සේවලාභී ආයතන කටයුතු කර ඇත.

අනුමත ගිණුම් ප්‍රතිපත්තියකට අනුව ආදායම් හඳුනා ගත යුතුයි.

(ඇ) බාහිර ආයතනවලට ආරක්ෂක සේවා සැපයීම සඳහා බඳවාගත් නිලධාරීන්ට නොගෙවන ලද වැටුප් සම්බන්ධයෙන් නිශ්චිත ගිණුම් ප්‍රතිපත්තියක් අනුගමනය කර නොතිබුණි.

නොගෙවූ වැටුප් සම්බන්ධයෙන් වන නිරීක්ෂණය පිළිගන්නා අතර ඒ සඳහා නිශ්චිත ගිණුම් ප්‍රතිපත්තියක් හඳුනාගෙන 2021 මූල්‍ය වාර්තාවන් පිළියෙල කිරීමේදී එය සැලකිල්ලට ගනු ඇත.

නිසි ගිණුම් ප්‍රතිපත්තියක් හඳුනා ගත යුතුයි.

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

| විගණන නිරීක්ෂණ | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|--|
| <p>(අ) සමාලෝචිත වර්ෂයේදී මිලදී ගෙන තිබුණු රු.744,290 ක් වටිනා මුහුදු වැලි කියුබ් 89.91 ක් ඉකුත් වර්ෂයේ වියදමක් සේ සලකා ගිණුම්ගත කර තිබීම නිවැරදි කිරීමට සමාලෝචිත වර්ෂයේදී කටයුතු කර නොතිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ විකුණුම් පිරිවැය එම අගයෙන් ඌන ගණනය වී තිබුණි.</p> | <p>මෙම නිරීක්ෂණය පිළිගන්නා අතර SLLRDC විසින් නිකුත් කරනු ලැබූ Invoice No. 449771, 2019 දෙසැම්බර් 28 දාතම සැලකිල්ලට ගෙන ගිණුම් ගත කිරීම නිසා, 2019 වර්ෂයේදී වැලි විකුණුම් පිරිවැය අධි ගණනය වූ අතර, එම හඳුනාගැනීම සමාලෝචිත වර්ෂයේදී ඌන ගණනයක් ලෙස සටහන් වී ඇත.</p> | <p>වර්ෂයට අදාළ වියදම් එම වර්ෂයටම අදාළව ගිණුම්ගත කළ යුතුයි.</p> |
| <p>(ආ) සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් මාස 1 - 12 ක් අතර කාල පරාසයක් ඉක්මවා සේවයට වාර්තා කර නොමැති ආරක්ෂක නිලධාරීන් 569 දෙනෙකු සඳහා අවශ්‍ය</p> | <p>සේවකයෙකු සේවයට වාර්තා කිරීම පැහැර හැරීම සේවය හැරයාමක් ලෙස සැලකිය නොහැකි අතර, සේවය හැරයාම නිසි පරිදි අදාළ ලියකියවිලි වලින් තහවුරු කිරීමෙන්</p> | <p>සේවය හැරයාම් නිසියාකාරව හඳුනාගැනීමට කඩිනම් පියවර ගත</p> |

ක්‍රියාමාර්ග ගැනීමෙන් තොරව පාරිතෝෂික සඳහා සමාලෝචිත වර්ෂය වෙනුවෙන් රු.මිලියන 1.27 ක් වෙන් කිරීම් සිදු කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් උභය ගණනය වී තිබුණි.

අනතුරුව පමණක්, ඔහුට පාරිතෝෂික යුතුය. වෙන්කිරීම සඳහා වන ලේඛණයෙන් අදාළ සේවකයින් ඉවත් කිරීමේ හැකියාවක් පවතී.

(ඇ) සමාගම විසින් වැට් බදු ගෙවිය යුතු දිනයන්හි නොගෙවීම මත දඩ මුදල් ලෙස 2020 දෙසැම්බර් 31 දිනට රු. මිලියන 97.80 ක් ගෙවිය යුතුව පවතින බව නිරීක්ෂණය වුවද සමාගම විසින් මූල්‍ය ප්‍රකාශන වල මේ සම්බන්ධව වෙන් කිරීම් කර නොතිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ශුද්ධ ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් හා ජංගම වගකීම් එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.

2020.12.31 දිනට හිඟව පැවති VAT බදු මුදල වන රු.මිලියන 334.09 ක ප්‍රමාණය සම්බන්ධයෙන් VAT බදු පනතේ ප්‍රතිපාදනය අනුව ගණනය කරනු ලැබූ දඩමුදල් සම්බන්ධයෙන් වන ප්‍රකාශනය පිලිගන්නා අතර, මෙලෙස නියමිත කාල පරිච්ඡේදය තුළ වැට්බදු නොගෙවීමට හේතුවූ කරුණු විශ්ලේශනාත්මකව පරීක්ෂා කරණු ලැබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු වක්‍රලේඛවලට අනුකූලව කටයුතු කළ යුතුය.

(ඈ) අවුරුදු 30 ක බදු පදනම මත 2018 මැයි 30 දින රු. මිලියන 17.38 කට සමාගම අත්පත් කරගත් අත්තිඩියෙහි ඉඩම හා 2019 වර්ෂයේදී රු. මිලියන 5.38ක් වැය කර කරන ලද ඉදිකිරීම්, බදු පදනම් කාලය තුළ ක්‍රම ක්ෂය නොකිරීම හේතුවෙන් සමාගමේ සමාලෝචිත වර්ෂයේ ලාභය රු. මිලියන 0.76 කින් අධි ගණනය වී තිබූ අතර සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ගිණුම්ගත නොවූ ක්ෂය වටිනාකම රු. මිලියන 1.68ක් විය.

අත්තිඩියේ පිහිටි සමාගම විසින් බදු පදනම මත ලබාගත් ඉඩම හා තාවකාලික ගොඩනැගිල්ලට අදාළ වන ක්‍රමක්‍ෂය ගැලපීම ඉදිරි මූල්‍ය වර්ෂයේදී නිවැරදි කිරීමට කටයුතු කරනු ඇත.

වර්ෂයට අදාළ ක්ෂය නිසි පරිදි ගලපා වසරේ මූල්‍ය ප්‍රතිඵලය දැක්විය යුතුය.

(ඉ) සමාගම වෙනුවෙන් විවිධ බැංකු ශාඛාවල තැන්පත් කර තිබූ හඳුනා නොගත් රු.1,453,604 ක ශේෂය සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් හඳුනාගෙන නිවැරදි ගිණුම්වලට සටහන් කර නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි.

හඳුනානොගත් රුපියල් මිලියන 1.45 ක විවිධ බැංකු ශාඛා වල තැන්පත් කර ඇති තැන්පතු අදාළ අවස්ථාවේ පවතින තොරතුරු මත හඳුනාගැනීමක් කල නොහැකි වුවත් පසුව එය හඳුනාගෙන අදාළ ණයගැතියා හා අනෙකුත් ගිණුම් වලට ගැලපීම් සිදු කර නිරවුල් කිරීම 2021 මූල්‍ය වර්ෂය තුළ සිදුකරනු ලැබේ.

සමාගමට ලැබෙන තැන්පත් කඩිනමින් හඳුනාගෙන ගිණුම්ගත කිරීමට කටයුතු කළ යුතුය.

- (ඊ) සමාගම විසින් කුලියට ලබා ගත් නිවාස සඳහා ගෙවිය යුතු කුලී වියදම් ගිණුම්ගත නොකිරීම හේතුවෙන් වසරේ කුලී වියදම් ගිණුම රු. 112,000 කින් ඌන ගණනය වී තිබුණි. කුලී නිවස සඳහා ගෙවිය යුතු වන අගයන් 2020 වර්ෂය අවසානයේ උපවිත වියදමක් ලෙස හඳුනාගෙන නොමැත්තේ, බොහෝමයක් කුලී නිවාස සඳහා අවසාන වශයෙන් 50%ක පමණ මුදලක් සේවකයන්ගෙන් ප්‍රතිපූර්ණය කරගැනීම, ආයතනයේ ප්‍රතිපත්තිය වන බැවිනි. අනුමත ගිණුම් මත කටයුතු කළ යුතුය.
- (උ) ආරක්ෂක නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සඳහා ඇතිකර ගත් ගිවිසුම් ප්‍රකාරව එකවර අත්තිකාරම් ලෙස 2019 අගෝස්තු 01 සහ 2020 මාර්තු 10 දින ගෙවා ඇති රු.560,000 ක් මුදලෙන් එක් එක් මාසයට අදාළ මුදල කුලී වියදමක් ලෙස හඳුනා නොගැනීම හේතුවෙන් සමාලෝචිත වසරේ කුලී වියදම රු.230,000 ක් ඌන ගණනය වී තිබුණි. සමාලෝචිත වර්ෂයේ කුලී වියදම රුපියල් 230,000 ක ඌන ගණනය වීම පිලිගන්නා අතර මෙවැනි තත්වයන් ඉදිරියේදී නිවැරදි කරගනු ලැබේ. ඇති කරගත් ගිවිසුම්වලට අනුකූලව ගිණුම් තැබීමේ කටයුතු සිදු කළ යුතුය.

1.5.4 නොසැසඳූ පාලන ගිණුම්

| විගණන නිරීක්ෂණ | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|
| <p>ජාතිය ගොඩනැගීමේ බදු ගිණුමේ ඉකුත් වර්ෂයේ වූ ආරම්භක ශේෂය රු. 7,480,138 ක් වුවද බදු ගණනය කිරීමේ ලියවිලි අනුව එම අගය රු.7,380,314 ක් වූයෙන් ඒ අතර වූ රු. 99,824 ක වෙනස සමාලෝචිත වර්ෂය තුළදීද නිවැරදි කර නොතිබුණි.</p> | <p>හඳුනානොගත් ජාතිය ගොඩනැගීමේ බදු ගිණුමේ ශේෂයන් අතර වෙනස වන රු.99,824 හඳුනා ගැනීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත.</p> | <p>බදු සම්බන්ධ වක්‍රලේඛවලට අනුකූලව කටයුතු කළ යුතුය.</p> |

1.6 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු ගිණුම්

| විගණන නිරීක්ෂණ | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|---|
| <p>(අ) සමාගම, ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සමාගම සමග මිනිස් ශ්‍රමිකයන් සැපයීමට (Man Power) ගිවිසුම් ගත වී තිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසානයට ඒ වෙනුවෙන් සමාගමට අයවිය යුතුව පැවති ශේෂය රු.මිලියන 20.77 ක් වූ අතර ඉන් වසරකට වඩා කාලයකට අදාළ රු. මිලියන 5.49 ක්ද මාස 3 - 12 ක් අතර කාලයකට අදාළ රු. මිලියන 4.49 ක්ද අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>මෙම තත්වය සම්බන්ධයෙන් කළමනාකරණ සාකච්ඡා, සිහිකැඳවීම් යනාදි ක්‍රියා මාර්ග අනුගමනය කල ද මේ දක්වා කල් ගත වූ ණයගැති ශේෂයන්ගෙන් සැලකිය යුතු මුදලක් අයකර ගැනීමට අපොහොසත් විය. නමුත් ඉදිරියේදී එය අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ.</p> | <p>ලැබිය යුතු මුදල් කඩිනමින් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.</p> |

(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට සමාගමේ වෙළඳ ණයගැති ශේෂය රු. මිලියන 901.99 ක් වූ අතර ඉන් වර්ෂ 1-2 ක් අතර කාලයට අදාළ රු. මිලියන 322.97 ක්ද වර්ෂ 2 - 5 ක් අතර කාලයකට අදාළ රු. මිලියන 25.36 ක්ද වර්ෂ 5 ට වැඩි කාලයකට අදාළ රු. මිලියන 15.26 ක්ද අයකර ගෙන නොතිබුණි. තවද ණය ගැති ශේෂයෙන් සනාථ කිරීම් ඉදිරිපත් නොකළ ණය ගැති ශේෂය රු. මිලියන 833.57 ක් වූ අතර එහි ප්‍රතිශතය සියයට 92 ක් විය.

මෙම සියලු විශ්ලේෂණාත්මක හිඟ ණයගැති පැහැදිලි කිරීම් පිලිගන්නා අතර මුළු ණයගැති ශේෂයම ආවරණය කරමින් ශේෂ සනාථ ලිපි පිලියෙල කරනු ලබන අතර, එම ලිපි සඳහා ප්‍රතිචාර දැක්වීම ඉතාමත් පහත මට්ටමක පවතී.

(ඇ) සමාලෝචිත වර්ෂය අවසානයට ලැබිය යුතු රු.8.35 ක උත්සව අත්තිකාරම් ශේෂය තුළ වර්ෂ 1 -2 ක් අතර කාලයට අදාළ රු. මිලියන 1.05 ක්ද, වර්ෂ 2-5 ක් අතර කාලයකට අදාළ රු. මිලියන 2.48 ක්ද, වර්ෂ 5 ට වැඩි කාලයකට අදාළ රු. මිලියන 1.49 ක්ද අයකර ගැනීමට සමාගම විසින් ප්‍රමාණවත් ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.

ලැබිය යුතු උත්සව අත්තිකාරම් ලැබිය යුතු ගිණුමේ ශේෂයෙන් අවු.01 ට වඩා අත්තිකාරම් වැඩි අයවිය යුතු අගයෙන් අත්තිකාරම් කඩිනමින් නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය. බොහෝමයක් නිරූපණය වන්නේ කර ගැනීමට කටයුතු කළ යුතුය. නොදන්වා සේවය හැර යාම නිසා අය කර ගත නොහැකි අගයන්ය. නමුත් වර්තමානයේදී ආයතනය විසින් අනුගමනය කරන ක්‍රියා මාර්ග අය කර ගත නොහැකි අගයන්ය. නිසා මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති වීමේ ඉඩකඩ අවම වී ඇත.

1.6.2 ගෙවිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණ

සමාලෝචිත වර්ෂය අවසානයට සමාගම විසින් සේවකයින් වෙත නොගෙවූ රු.මිලියන 43.63 ක වැටුප් ශේෂය තුළ වසර 5 කට වඩා වැඩි කාලයකට අදාළ රු.මිලියන 18.43 ක ශේෂයක් විය. මෙයින් රු. මිලියන 14.18 ක් පමණක් සමාලෝචිත වර්ෂයේ ආදායමක් ලෙස ගිණුම්ගත කර තිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම

නොගෙවූ වැටුප් සම්බන්ධයෙන් නිශ්චිත ගිණුම්කරන ප්‍රතිපත්තියක් සකස් කොට ඒ අනුව 2021 මූල්‍ය වාර්තාවන් පිලියෙල කිරීමට කටයුතු කරනු ඇත.

නිර්දේශය

අනුමත ගිණුම්කරණ ප්‍රතිපත්තියක් මත කටයුතු කළ යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි හා කළමනාකාරිත්ව තීරණ යනාදියට අනුකූල නොවීම.

| නීති රීති හා රෙගුලාසි ආදියට යෙදවූව | අනුකූල නොවීම | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|---|
| (අ) 2016 සැප්තැම්බර් 22 දිනැති අංක 30 දරණ කළමනාකරණ සේවා වක්‍රලේඛය | වක්‍රලේඛයේ විධිවිධාන පරිදි සමාගමේ තනතුරුවලට අදාළ වැටුප් ව්‍යුහය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කර ගෙන නොතිබුණි. | ශ්‍රමය විකුණන ආයතනයක් ලෙස සහ අඛණ්ඩව වෙනස්වන කොන්ත්‍රාත් ආදායමක් මත යැපීම හේතුකොටගෙන නිරන්තරයෙන් සේවක සංඛ්‍යාව උච්ඡාවචනයට ලක් වේ. | වක්‍රලේඛ උපදෙස්වලට අනුකූලව කටයුතු කළ යුතුය. |
| (ආ) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත | සමාගම විසින් එක් එක් කාර්තුවට අදාළව ගෙවිය යුතු වැට් බදු කාර්තුව තුළදී ප්‍රේෂණය කළ යුතු වුවත් සේවාදායකයින් වෙතින් ලද වැට් බදු මුදල් වලින් රු.මිලියන 334.09 ක් 2020 දෙසැම්බර් 31 දින වන විටත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ප්‍රේෂණය කර නොතිබුණි. | 2020.12.31 දිනට ප්‍රේෂණය කළ යුතු VAT බදු මුදල් රු. මිලියන 345.05 ක් වන අතර, මේ මොහොත වන විට එම අගය රු. මිලියන 264.82 දක්වා අඩුවී ඇත. | බදු උපදේශවලට අනුකූලව කටයුතු කළ යුතුය. |
| (ඇ) 2017 අංක 24 දරණ බදු පනත | ජාතිය ගොඩනැගීමේ බදු රීළඟ මස 20 දිනට පෙර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ප්‍රේෂණය කළ යුතු වුවද 2018 හා 2019 වර්ෂවලට අදාළ රු. මිලියන 9.21 ක බදු සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් ගෙවීමට සමාගම කටයුතු කර නොතිබුණි. | ජාතිය ගොඩනැගීමේ හිඟ බදු මුදල් සම්බන්ධයෙන් මෙම නිරීක්ෂණය පිලිගන්නා අතර, 2022 වර්ෂයේදී එම මුදලින් මිලියන 6 ක පමණ ප්‍රමාණයක් ගෙවීමට අපේක්ෂා කරනු ලැබේ. | පනතේ විධි විධානවලට අනුකූලව කටයුතු කළ යුතුය. |
| (ඈ) 2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ පීඊඩී/12 6.5.3 ඡේදය | සමාගම විසින් මූල්‍ය වර්ෂය අවසාන වී දින 150 ක් ඇතුළත වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කළ යුතු වුවද 2018 හා 2019 වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත කර නොතිබුණි. | මෙම වක්‍රලේඛනයට අනුගතව කටයුතු කරන ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී. | වක්‍රලේඛ උපදෙස්වලට අනුකූලව කටයුතු කළ යුතුය. |

| | | | |
|--|---|--|---|
| <p>(ඉ)සමාගමේ ආයතනික සමාගමේ කාර්ය පටිපාටික රීති අංක 20.16</p> | <p>සමාගමේ නිලධාරියකුගේම/ සේවකයකුගේම ගැන්වීමේ වයස අවුරුදු 60 ක් වුවද ඇතැම් සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 69 ලෙස යොදාගෙන තිබූ අතර එම සේවකයින් සඳහා සමාලෝචිත වර්ෂයට අදාළව රු. මිලියන 1.08 ක්ද, සමාලෝචිත වර්ෂය අවසානයට රු. මිලියන 2.48 ක්ද පාරිතෝෂික වශයෙන් වෙන් කිරීම් කර තිබුණි.</p> | <p>සෑම සමාගමේ සේවකයින්ගේ විශ්‍රාම ගතයුතු වයස අවුරුදු 60 කි. නමුත් ඇතැම් සේවකයන්ගේ ඉල්ලීම මත හා ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය තවදුරටත් වැඩි කිරීම සඳහා සුදුසු බව වෛද්‍ය සහතික ලබා ගැනීමෙන් අනතුරුව වයස අවුරුදු 60න් පසුව සේවයේ යොදවා ඇත.</p> | <p>බඳවා ගැනීම් පටිපාටියට අනුකූලව කටයුතු කළ යුතුය.</p> |
|--|---|--|---|

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශ අනුව, 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ මෙහෙයුම් කටයුතු වල ප්‍රතිඵලය රු. මිලියන 39.98 ක බදු පෙර ලාභයක් වූ අතර ඊට අනුරූපී ඉකුත් වර්ෂයේ බදු පෙර ලාභය වූ රු. මිලියන 76.26 ක සමග සැසඳීමේදී සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු.මිලියන 36.28 කින් පහළ ගොස් තිබුණි. ඉකුත් වර්ෂය සමග සැසඳීමේදී ආරක්ෂක සේවා ආදායම රු. මිලියන 81.72 කින් හෙවත් සියයට 5 කින් අඩුවීමත්, ආරක්ෂක සේවා කාර්ය මණ්ඩලයේ අතිකාල දීමනා රු. මිලියන 74.40 කින් හෙවත් සියයට 12 කින්ද, පරිපාලන හා අනෙකුත් වියදම් රු. මිලියන 38.39 කින් හෙවත් සියයට 34 කින්ද වැඩි වීම ලාභය පහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

2.2. විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

- (අ) ඉකුත් වර්ෂය හා සැසඳීමේදී සමාගමේ ආදායම රු.මිලියන 99 කින් අඩුවී තිබූ අතර, ආරක්ෂක සේවා ආදායම රු.මිලියන 82 කින් අඩුවීම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි. ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ ශුද්ධ ලාභ ආන්තිකය අඩුවී තිබුණු අතර මෙයට ප්‍රධාන හේතු ලෙස සේවා ආදායම අඩුවීම මෙන්ම ආරක්ෂක සේවා සැපයීමට අදාළ වැටුප් අතිකාල හා දීමනා රු. මිලියන 74 කින් ඉහළ යාමද හේතු වී තිබුණි.
- (ආ) ණය ගැනි පිරිවැටුම් අනුපාතය වාර 1 කින් හා ණය එකතු කර ගැනීමේ කාලය දින 27 කින් තවදුරටත් වැඩිවීම හේතුවෙන් සමාගමේ ණය කළමනාකරණ ක්‍රියාවලිය පිළිබඳ සතුටුදායක තත්වයක් විගණනයට නිරීක්ෂණය නොවීය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්ය සාධනය

| විගණන නිරීක්ෂණ | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|--|
| <p>ආරක්ෂිත සේවාවන් සැපයීම, ආරක්ෂිත විමර්ශන සහ අනෙකුත් විමර්ශන සේවා සැපයීම සමාගමේ ප්‍රධාන කාර්යයන් වන අතර ඒවා, ලගාකර ගැනීමට අපේක්ෂිත භෞතික හා මූල්‍ය ඉලක්කයන් දැක්වෙන ක්‍රියාකාරී සැලැස්මක් පිළියෙල කර නොතිබුණි. එසේම, සමාගමේ ප්‍රමුඛ කාර්යයන් වෙනුවෙන් ප්‍රධාන කාර්යසාධන දර්ශක කළමනාකරණය විසින් සමාලෝචිත වර්ෂය සඳහා පිළියෙල කර නොතිබුණි. මෙම නිසා සමාලෝචිත වර්ෂයේ සමාගමේ කාර්ය සාධනය විගණයේදී නිෂ්චය කළ නොහැකි විය.</p> | <p>කාර්යසාධනය සම්බන්ධයෙන් වැදගත්වන ක්‍රියාකාරී සැලැස්ම හා කාර්ය සාධක දර්ශක වශයෙන් පිළියෙල කිරීමට 2022 වර්ෂයේදී කටයුතු කරනු ඇත.</p> | <p>ක්‍රියාකාරී සැලැස්ම පිළියෙල කර එයට අනුකූලව කටයුතු කළ යුතුය.</p> |

3.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

| විගණන නිරීක්ෂණ | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|---|
| <p>(අ) සේවා ගිවිසුම් අනුව, ආරක්ෂක නිලධාරීන් සංඛ්‍යාව ආරක්ෂක සේවාවල නියැලී නොසිටන විට, රු.200 ක් හා එක් දිනක වැටුප දඩයක් හා අධිභාරයක් ලෙස ඉන්වොයිස් වටිනාකමින් අඩු කරනු ලබන අතර සමාලෝචිත වර්ෂය තුළදී මෙවැනි දඩ, අධිභාර හා සේවයේ දුර්වලතාවයන් හේතුවෙන් සේවා ලාභී ආයතන විසින් රු.මිලියන 40.31 ක් අයකර ගෙන තිබුණි. එය සමාලෝචිත වර්ෂයේ ශුද්ධ ලාභයේ ප්‍රතිශතයක් ලෙස සියයට 101 ක් විය.</p> | <p>නිරීක්ෂිත විශ්ලේෂණයන් පිලිගන්නා අතර, ගිය වසරේ එය ශුද්ධ ලාභයේ ප්‍රතිශතයක් ලෙස 224% පමණ විය. මෙය 101% දක්වා කැපී පෙනෙන අඩුවීමක් පෙන්නුම් කරයි. තවදුරටත් එම තත්වය කාර්යක්ෂමව කිරීමේ ක්‍රියාවලියක් ආයතනය විසින් පියවරෙන් පියවර අනුගමනය කරනු ලබයි.</p> | <p>ඉන්වොයිස් පිළියෙල කිරීමේදී සේවා ගිවිසුම්වලට අනුකූලව කටයුතු කළ යුතුය.</p> |
| <p>(ආ) සමාගම සිය ප්‍රධාන කාර්යාලීය ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අත්තිඩියේ පිහිටි පර්වස් 120 ක ඉඩමක් ප්‍රධාන මව් සමාගමෙන් වර්ෂ 30 කට දිගු කාලීන බදු පදනම මත රු. මිලියන 16.52 කට 2018 වර්ෂයේදී ලබා ගෙන තිබුණද 2021 නොවැම්බර් වන විටත් එම ඉදිකිරීමට අදාළ මූලික කටයුතු හෝ සිදු කර නොතිබුණි.</p> | <p>ගොඩනැගිල්ල ඉදිකිරීම 2022 වසරේදී ක්‍රියාත්මක වීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 100 ක පමණ මුදලක්ද, අය වැය තුළ වෙන් කිරීම සිදු කොට ඇත.</p> | <p>අත්පත් කරගත් වත්කම් වලින් නිසි ප්‍රයෝජන ගැනීමට කඩිනමින් කටයුතු කළ යුතුය.</p> |

- (ඇ) ඉකුත් වර්ෂයේදී මුහුදු වැලි විකිණීමේ ව්‍යාපෘතිය සඳහා සමාගම බැංකු ජංගම ගිණුමක් පවත්වාගෙන ගොස් තිබුණු අතර සමාලෝචිත වර්ෂයේදී කිසිදු ගණුදෙනුවක් සිදු නොකළ මෙම ගිණුම රු.300,000 ක ශේෂයක් සහිතව අක්‍රියව පැවතුණි. මෙම අක්‍රියව පවතින ජංගම ගිණුම අක්‍රිය ගිණුම් අවසන් 2022 වසරේදී වසා දැමීමට කටයුතු කිරීමට කටයුතු කළ අතර, එම මුදල දැනට සක්‍රියව පවතින ඉතුරුම් ගිණුමක් වෙත වාර්ථා කිරීමට කටයුතු කරනු ඇත.

3.3 කාර්ය මණ්ඩල පරිපාලනය

| විගණන නිරීක්ෂණ | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---|--|
| (අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට සමාගමේ අනුමත කාර්ය මණ්ඩලය 91 ක් වූ අතර එදිනට තත්‍ය කාර්ය මණ්ඩලය 86 ක් වූයෙන් එදිනට සමාගමේ පුරප්පාඩු සංඛ්‍යාව 5 ක් විය. ඒ අතර ඉහළ කළමනාකරණ තනතුරු පුරප්පාඩු 1 ක්ද මධ්‍ය හා පහළ කළමනාකරණ මට්ටමේ පුරප්පාඩු 4ක්ද විය. මීට අමතරව අතිරික්ත කාර්ය මණ්ඩලය 11 ක් විය. | සේවයකයින් රාජකාරි ආවරණය සඳහා අනුයුක්ත කිරීම තුළින් ඇතැම් පුරප්පාඩු පුරවා ඇත. | සමාගමේ තනතුරු සඳහා බඳවා ගන්නා නිලධාරීන් වෙනත් ආයතනවලට අනුයුක්ත නොකළ යුතුය. පුරප්පාඩු කඩිනමින් පිරවිය යුතු අතර සේවක මණ්ඩලය අනුමැතියට අනුව පවත්වාගෙන යා යුතුය. |
| (ආ) 2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ අංක පීර්ඩ්/12 – 9.3.1 ඡේදය අනුව කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ එකඟතාවය මත එක් එක් තනතුරු සඳහා බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටියක් පිළියෙල කර රේඛීය අමාත්‍යාංශය මගින් අනුමත කරගෙන නොතිබුණි. | බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටිය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තු මග පෙන්වීමට අනුව සකස් කර 2021 වර්ෂයේ කිහිප වතාවක්ම අධ්‍යක්ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. නැවත 2021/12/21 වන දින අවසාන වශයෙන් සංශෝධන හා නිවැරදි කිරීම් කර අධ්‍යක්ෂක මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත. | වක්‍රලේඛ උපදෙස්වලට අනුකූලව කටයුතු කළ යුතුය. |
| (ඇ) සමාලෝචිත වර්ෂය තුළ ආරක්ෂක සේවය සඳහා නිලධාරීන් 1832 ක් බඳවා ගෙන තිබුණු අතර සේවයේ යෙදී සිටි නිලධාරීන් 1156 දෙනෙකු සේවයෙන් ඉල්ලා අස්වී හෝ නොදන්වා සේවය අතහැර ගොස් තිබුණි. ඒ අනුව සේවක පිරිවැටුම ඉතා ඉහළ අගයක් ගන්නා බව නිරීක්ෂණය විය. | ආරක්ෂක සේවය සඳහා 8 ශ්‍රේණිය සමත් සේවකයින් බඳවා ගනු ලබන්නේ කොන්ත්‍රාත් පදනම මතයි. මෙකී සේවකයන් නිරන්තරයෙන් නොදන්වා සේවයට වාර්තා නොකරන අතරම සේවයෙන් ඉල්ලා අස්වීමද සිදුවෙයි. | සේවක පිරිවැටුමට හේතු සොයා බලා එය අවම කිරීමට අවශ්‍ය තීරණ ගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතුය. |

3.4 ප්‍රසම්පාදන පරිපාලනයේ අඩුපාඩු

| විගණන නිරීක්ෂණ | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|--|
| (අ) සමාගම විසින් වර්ෂය තුළ රු.මිලියන 14.47 ක ප්‍රසම්පාදනයන් කර තිබූ නමුත් රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1 අනුව ප්‍රසම්පාදන අස්ථිත්වය විසින් සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබුණි. | ප්‍රසම්පාදන සැලැස්ම සමාලෝචිත වර්ෂයේදී පිලියෙල කර නොතිබූ අතර, 2022 වර්ෂයේදී එය නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ. | ප්‍රසම්පාදන ක්‍රියා මාර්ගවලදී මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතුය. |
| (ආ) වර්ෂය තුළ මිලදී ගත් රු. 2,453,653 ක ප්‍රසම්පාදනයන් 3 කට අදාළ ලංසු ඇගයීම් කිරීමේදී රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.6 අනුව එම භාණ්ඩ සඳහා පිරිවිතරයන් කළින් නිශ්චය කර නොතිබුණි. ඒ අනුව භාණ්ඩවල ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබුණි. | ලංසු කැඳවීමේ විධිමත් පිරිවිතරයක් ලබා නොදී ඇති බව මෙහිදී පිලිගන්නා අතර මින් ඉදිරියට සිදු වන මෙවැනි මිලදී ගැනීම් වලදී සුදුසු පිරිවිතර නිශ්චය කරන ලෙසට උපදෙස් ලබා දෙන ලදී. | ප්‍රසම්පාදන ක්‍රියාමාර්ගවලදී මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතුය. |
| (ඇ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 7.9 අනුව ලංසු ඇගයීම, ලංසු කැඳවීමේ ලේඛනවල සඳහන් කර ඇති ක්‍රමය, නියමයන් සහ කොන්දේසි වලට අනුකූලව සිදු කළ යුතු වුවද රු.2,325,750 ක ප්‍රසම්පාදන 2 ක ලංසු ලියවිලි වල සඳහන් නොවූ කොන්දේසි ලංසු ඇගයීමේදී සැලැකිල්ලට භාජනය කර තිබීම හේතුවෙන් තෝරා නොගත් ලංසුකරුවන්ට එම කොන්දේසිවලට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමිකර තිබුණි. | ලංසු පත් වල සඳහන් කොන්දේසි පමණක් ලංසු ඇගයීම සඳහා යොදා ගන්නා ලෙස තාක්ෂණික ඇගයීම් කමිටු වෙත උපදෙස් ලබා දෙන ලදී. | ප්‍රසම්පාදන ක්‍රියාමාර්ගවලදී මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතුය. |
| (ඈ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 2.14.1 අනුව සමාගම විසින් ක්‍රියාත්මක කළ වෙළඳ පොළ මිල සැඟවුම් ක්‍රමයේදී රු. 2,608,309 ක ප්‍රසම්පාදන 4 කදී ලංසු කරුවන් තෝරාගත් ආකාරයන් ප්‍රසම්පාදන ලිපිගොනු තුළ ඇතුළත් කර නොතිබුණි. | මෙම ප්‍රසම්පාදන 4 සඳහා සැපයුම්කරුවන් තෝරා ගැනීම සම්බන්ධව ලිපි එම ප්‍රසම්පාදන ලිපිගොනු තුළ පවතින නමුත් ඒ සම්බන්ධව සටහන් (Minutes) විධිමත්ව පවත්වාගෙන නොමැති බව පිලිගෙන ඇත. එය ඉදිරියේදී නිවැරදි කරන ලෙස උපදෙස් ලබා දෙන ලදී. | ප්‍රසම්පාදන ක්‍රියාමාර්ගවලදී මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතුය. |
| (ඉ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 5.3.11 (අ) වගන්තිය අනුව රු.2,784,000 ක් වටිනා ප්‍රසම්පාදන 2 කදී ලංසු සුරක්ෂණ ලබා ගැනීමට සමාගම කටයුතු කර නොතිබුණි. | සැපයුම්කරුවන්ගෙන් මෙම ආරක්ෂක ඇප මුදල් ලබා ගැනීමට නොහැකිවීම සිදු වූ ප්‍රමාද දෝෂයක් බව පිලිගන්නා බව දන්වමි. | ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව කටයුතු කළ යුතුය. |

- (ඊ) රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 8.9.1 (ආ) වගන්තිය අනුව රු.500,000 ඉක්මවන භාණ්ඩ හෝ සේවා ප්‍රසම්පාදනය කිරීමේ කොන්ත්‍රාත්තුවක් සඳහා කොන්ත්‍රාත් ගිවිසුමක් ලියා අත්සන් කළ යුතු වුවද රු.984,000 ක් සහ රු.1,800,000 ක් වටිනා ප්‍රසම්පාදන 02 කදි එසේ ක්‍රියාකර නොතිබුණි.
- ඉදිරියට සැපයුම් කොන්දේසි වලට අනුගත වෙමින් කොන්ත්‍රාත් ගිවිසුමක් ලියා අත්සන් කරන බව දැනුම් දෙමි.
- ප්‍රසම්පාදන මාර්ගෝපදේශ වලට අනුකූලව කටයුතු කළ යුතුය.

3.5 මෙහෙයුම් අකාර්යක්ෂමතා.

| විගණන නිරීක්ෂණ | කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|--|---|
| <p>(අ) වෙළඳපළෙහි පවතින අවශ්‍යතාවය පිළිබඳව නිවැරදිව හඳුනානොගෙන රු.මිලියන 2.34 කට ඉකුත් වර්ෂයකදී ආනයනය කර තිබූ Hand Held Metal Detectors ඒකක 1000 කින් ඒකක 506 ක් හා ඩොලර් 49,985 (රු. මිලියන 8.92) ක් වැය කොට ආනයනය කරන ලද ඒකක 731 ක ආරක්ෂක උපකරණ සම්පූර්ණයෙන්මද විකුණා නොතිබුණු අතර සමාලෝචිත වර්ෂය අවසානයට උපකරණවල වගකීම් කාලය ඉකුත් වීම හා අලෙවියෙන් පසු සේවා සඳහා දේශීය නියෝජිතයකුද පත්කර නොතිබීම හේතුවෙන් අනාගතයේදී මෙම උපකරණ විකිණීමට නොහැකි අවදානමක පැවතුණි. එමෙන්ම මෙම උපකරණ මිලදී ගැනීම සඳහා සමාගමේ නිලධාරීන් කරන ලද විදේශ සංචාර වෙනුවෙන් සමාගම විසින් දරන ලද වියදම රු. මිලියන 3.10 ක් විය.</p> | <p>රු.මිලියන 8.92 පමණ වූ ආරක්ෂණ උපකරණ තොගය (Sec. equipment Stock) සම්බන්ධයෙන් මෙහි පෙන්වා දී ඇති නිරීක්ෂණයන් පිලිගන්නා අතර, මේ වන විට මෙම ආරක්ෂණ උපකරණ තොගයේ තක්සේරුවක් රජයේ තක්සේරුකරුවකු මගින් සිදු කර ඇත.</p> | <p>වෙළඳ පලෙහි අවශ්‍යතාවය නිවැරදිව කර තක්සේරු කර අලෙවිකරගත හැකි ආකාරයට තොග මිලදී ගත යුතුය.</p> |
| <p>(ආ) අලෙවිය සඳහා සමාගම විසින් 2018 වර්ෂයේදී ඩොලර් 49,537.90 කට (රු.මිලියන 8.73) මිලදී ගෙන තිබූ CCTV උපකරණ 1,669 කින් රු. මිලියන 20.93 ක තොගයක් 2021 නොවැම්බර් වන විටත් ගබඩාවේ ඉතිරිව පැවති අතර, අවශ්‍යතාවය නිවැරදිව පුරෝකථනය නොකර මෙම උපකරණ මිලදී ගැනීම හේතුවෙන් සමාගමේ මුදල් අනවශ්‍ය ලෙස තොගයෙහි ඇතුළත්ව තිබුණි. එමෙන්ම එක් එක් සේවා ලාභීන්ගෙන් විවිධ වූ ලාභ ආන්තික අයකර ගෙන තිබූ අතර එයට හේතුවූ කරුණු විගණනයට පැහැදිලි නොකෙරුණි.</p> | <p>දේශීයව ස්ථාවර වූ CCTV සේවා සැපයුම් තරඟකරුවන් සමඟ සමාගමට තරඟ කිරීමට නොහැකි වීම හා රට තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති වූ හදිසි තත්වය මෙම ප්‍රසම්පාදනය ඉක්මන් කරවීමට හේතුවක් විය.</p> <p>එමෙන්ම මෙහි දක්වා ඇති ක්‍රියාවිරහිත තත්වයට පත්වී ඇති CCTV උපකරණ සම්බන්ධයෙන් වන නිරීක්ෂණය පිලිගනිමි.</p> | <p>වෙළඳ පලෙහි අවශ්‍යතාවය නිවැරදිව කර තක්සේරු කර අලෙවිකරගත හැකි ආකාරයට තොග මිලදී ගත යුතුය.</p> |

- (ඇ) සමාලෝචිත වර්ෂයේ බෝට්ටු සේවා ආදායම රු. මිලියන 1.98 ක් වුවද බෝට්ටු සේවය පවත්වාගෙන යාම සඳහා දරන ලද සත්‍ය පිරිවැය රු. මිලියන 7.01 ක් වූයෙන් වර්ෂය තුළ රු. මිලියන 5.03 ක අලාභයක් සිදුව තිබුණි. තවද බත්තරමුල්ල බෝට්ටු සේවා සඳහා වූ වියදම් සලකා බැලීමේදී ගොඩනැගිලි කුලිය වූ රු.198,000 ක වියදම් ගිණුම්වල ඇතුළත් කර නොතිබුණි.
- බෝට්ටු සේවාව පවත්වාගෙන යාම නිසා ආයතනය විසින් රු. මිලියන 5.03 ක පමණ අලාභයක් දරා ඇති බව පිලිගනිමි, මෙයට ප්‍රධාන හේතුව වන්නේ බෝට්ටු සේවාව කොරෝනා වසංගතය නිසා පූර්ණ කාර්යාක්ෂමතාවකින් යුතුව ක්‍රියාත්මක නොවන තත්ත්වයක් තුළ එහි ආදායම අහිමිවීම වන අතර බෝට්ටු සේවාව සඳහා වන ප්‍රධාන වියදම් අයිතමය වන එහි සේවකයන් 7දෙනාට අදාළ වැටුප් වියදම වන රුපියල් මිලියන 4.28 වර්ෂය තුළ ස්ථාවරව දැරීමට සිදුවීමත්ය.
- බෝට්ටු සේවාව නැවත ක්‍රමවත්ව පවත්වාගෙන යාමට හෝ ඒ සඳහා මිලට ගෙන ඇති බෝට්ටු උෟන උපයෝජිතව නොපැවැත්වීමට පියවර ගත යුතුය.
- (ඈ) ආරක්ෂක සේවා සැපයීම වෙනුවෙන් සේවාදායක ආයතන වලට ඉන්වොයිස් කරන ලද සේවා මුර පෑය ගණන හා ආරක්ෂක නිලධාරීන් වෙනුවෙන් සමාගම විසින් ගෙවන ලද සේවා මුර දින ගණන පිළිබඳ සිදු කරන ලද මසක නියැදි පරීක්ෂාවේදී අදාළ ආයතනයට ඉන්වොයිස් කළ සේවා මුර ගණනට වඩා වැඩියෙන් ආරක්ෂක නිලධාරීන්ට වැටුප් ගෙවූ අවස්ථා හා සේවා කළ මුර දින ගණනට වඩා වැඩියෙන් අදාළ ආයතනවලට ඉන්වොයිස් කළ අවස්ථා විගණනයේදී නිරීක්ෂණය විය.
- 2020 අගෝස්තු මාසයේදී ආයතනයේ සේවක වැටුප් ගෙවූ සේවා මුර ගණනට වඩා ඉන්වොයිස් කරනු ලැබූ සේවා මුර ගණන ඉහල අගයක් ගන්නා අතර, මෙවැනි උච්චාවචනයන් අවම කිරීමට අවශ්‍ය පියවරක් ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ඇත.
- සේවාදායක ආයතනද සනාථ කරන සේවා මුර දින වලට පමණක් ඉන්වොයිස් පිළියෙළ කළ යුතුය.
- (ඉ) අවුරුදු 5 කට වඩා වැඩි කාලයක සිට රු. මිලියන 6.67 ක ලැබිය යුතු මුදලක් පවතින ආයතන 46 ක් සඳහා අදාළ මුදල අයකර ගැනීමෙන් තොරව සමාගම විසින් සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් තම ආරක්ෂක සේවය සපයා තිබුණි.
- මෙම ණය ගැනි ශේෂ සම්බන්ධයෙන් ඉතා විධිමත් වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන අතර ඒ අනුව මෙම ණයමුදල් පියවාගැනීමට අවශ්‍ය පියවරයන් ක්‍රියාත්මක කරනු ඇත.
- සේවාදායක ආයතන සමඟ ඇති කර ගන්නා ගිවිසුම් වලට අනුකූලව කටයුතු කළ යුතුය.
- (ඊ) සමාගම විසින් 2020 අප්‍රේල් 28 දින සිට ආරක්ෂක සේවා සපයනු ලබන පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය වෙනුවෙන් සේවාදායක ආයතනය සමඟ ලිඛිත ගිවිසුමකට එළඹීමට සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් කටයුතු කර නොතිබුණි.
- පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයට සේවය සැපයීම සඳහා වන ගිවිසුම සම්බන්ධයෙන් ඇති කර නොගැනීමේ අඩුපාඩු පිලිගන්නා අතර, එම කටයුත්ත මේ දක්වා නිවැරදි නොවී ඇති අතර එය ඉදිරියේදී නිවැරදි කරගැනීමට කටයුතු කරනු ඇත.
- සේවා සැපයීමට පෙර අදාළ ආයතන සමඟ නිසි පරිදි ගිවිසුම්වලට එළඹී ඒ අනුව ක්‍රියා කළ යුතුය.

- (උ) සමාගම විසින් ආරක්ෂක සේවා සැපයීමට අදාළව සේවාදායකයින් සමඟ එළඹ තිබූ ගිවිසුම් වල ඔවුන් විසින් නියමිත දිනට ගෙවීම් නොකරන අවස්ථා වලදී කටයුතු කරන ආකාරය දැක්වෙන කොන්දේසි ඇතුළත් නොකිරීම හේතුවෙන් එසේ ගෙවීම් ප්‍රමාද කරන ආයතනවලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට සමාගමට නොහැකි වී තිබුණි.
- සේවාදායකන් සමඟ ගිවිසුම් සම්බන්ධතා ඇතිකර ගැනීමේදී නියමිත දිනය ගෙවීම් නොකරන අවස්ථා වලදී ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙත් කොන්දේසියක් ඇතුළත් කිරීම ඉදිරි ගිවිසුම් ගත කටයුතු වලදී සිදු කරනු ඇත.
- සේවා සැපයීමට පෙර නිසි ගිවිසුම්වලට එළඹීම සිදු කළ යුතුය.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය.

4.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම.

| විගණන නිරීක්ෂණ | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|--|
| <p>මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අංක පීඊඩී/12 සහ 2003 ජුනි 02 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 6.5.1 ඡේදය ප්‍රකාරව සමාගම විසින් සමාලෝචිත වර්ෂයට අදාළ අවසන් මූල්‍ය ප්‍රකාශන 2021 පෙබරවාරි 28 දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත්කළ යුතු වුවත් සමාගම විසින් මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කර තිබුණේ 2021 ජූලි 27 දින දීය.</p> | <p>--</p> <p>2020 වසර තුළ මූල්‍ය වාර්තා ඉදිරිපත් කිරීමේදී ඇතිවූ ප්‍රමාදය ප්‍රායෝගික කරුණු කිහිපයක් බලපෑ අතර 2021 දී කරුණු නිවැරදි කරගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත.</p> | <p>වක්‍රලේඛ උපදෙස්වලට අනුකූලව කටයුතු කළ යුතුය.</p> |

4.2 නිෂ්කාර්ය උන උපයෝජිත වත්කම්

| විගණන නිරීක්ෂණ | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|--|
| <p>CCTV කැමරා පද්ධති සඳහා නියදි වශයෙන් 2018 වර්ෂයේදී මිලදීගෙන තිබූ රු.77,967 ක් වටිනා උපකරණ නිෂ්කාර්යව උන උපයෝජිතව පැවතුණි.</p> | <p>CCTV කැමරා පද්ධති නියදි වශයෙන් මිලදීගත් 2020 වසර තෙක් උන උපයෝගීතාව පැවති බව පිලිගන්නා අතර, එය සඳහා ඉදිරියේදී ඉල්ලුමක් ඇතිවිය හැකි බවට තීරණය කළ හැක.</p> | <p>විකිණීමට මිලදී ගන්නා භාණ්ඩ යල් පැනීමට ඉඩ නොතැබිය යුතුය.</p> |

4.3 සංයුක්ත සැලැස්ම

| විගණන නිරීක්ෂණ | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|--|---|--|
| <p>2003 ජුනි 02 දිනැති දරණ හා අංක පි.ඊ.ඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ නියමයන්ට අනුව සමාගම විසින් සංයුක්ත සැලැස්මක් පිළියෙල කර නොතිබුණු නමුත් සමාගමේ සංයුක්ත සැලැස්ම පිළියෙල කිරීමට භාහිර උපදේශකයෙකු 2017 වර්ෂයේදී බඳවාගෙන තිබුණු අතර එම උපදේශන කටයුතු සඳහා සමාගම දරන ලද වියදම රු. මිලියන 3.8 ක් විය. එමෙන්ම සමාගම විසින් සමාලෝචිත වර්ෂයට අදාළ ක්‍රියාකාරී සැලැස්මක්ද පිළියෙල කර නොතිබුණි. මේ හේතුවෙන් සමාගමේ කාර්ය සාධන ඇගයීමට විගණනයේදී නොහැකි විය.</p> | <p>සංයුක්ත සැලැස්ම 2017 වසරේදී පිලියෙල කරන ලද අතර, ක්‍රියාකාරී සැලැස්ම 2022 වර්ෂය සඳහා පිලියෙල කරනු ලැබේ.</p> | <p>වක්‍රලේඛ උපදෙස්වලට අනුකූලව කටයුතු කළ යුතුය.</p> |

4.4 ප්‍රසම්පාදන සැලැස්ම.

| විගණන නිරීක්ෂණ | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|--|---|
| <p>රජයේ ප්‍රසම්පාදන මග පෙන්වීම් වලට අනුව, සමාගම විසින් සමාලෝචිත වර්ෂය සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.</p> | <p>ආයතනයේ ප්‍රසම්පාදනයන් අවසන් ලෙස ඉතා අඩුමටමක පවතින අතර, ඒ අනුව සලකා බලා ඉදිරි වසරේදී (2022) සැලැස්මක් පිලියෙල කිරීමට කටයුතු කරනු ඇත.</p> | <p>වාර්ෂිකව ප්‍රසම්පාදන සැලසුම් පිළියෙල කළ යුතුය.</p> |

4.5 අයවැය පාලනය

| විගණන නිරීක්ෂණ | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| <p>සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තුගත ශුද්ධ ලාභය තත්‍ය ශුද්ධ ලාභය සමඟ සැසඳීමේදී සියයට 31.16 ක විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමණාකරණ පාලන කාර්යකයක් ලෙස යොදාගෙන නොතිබූ බව නිරීක්ෂණය විය.</p> | <p>අපේක්ෂිත ආකාරයට 2020 දී මෙහෙයුම් හා මූල්‍ය ප්‍රතිඵලයන් ලගා කරගැනීමට නොහැකි වුවද හුදෙක්ම ආයතනයට පාලනය කල නොහැකි සංසිද්ධියන් නිසා සමස්ත ආර්ථිකයේ ඇතිවූ පසුබෑම මත සිදුවූ කාරණාවක් බව පැහැදිලි වේ.</p> | <p>අයවැය කළමනාකරණ පාලන උපකරණයක් ලෙස යොදාගත යුතුය.</p> |